



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර I විභාගය - 2021 ජූලි

යෝජිත උත්තර

**(103) ආර්ථික විද්‍යාව (ECN)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

නො. 540, පූජ්‍ය මුරුත්තේච්චුවේ ආනන්ද නාහිමි මාවත,

නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන: 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය  
අදියර I විභාගය - 2021 ජූලි  
**(103) ආර්ථික විද්‍යාව**  
යෝජිත උත්තර

(මුළු ලකුණු 40)

A කොටස

පළමුවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

- 1.1 (2)  
1.2 (3)  
1.3 (1)  
1.4 (4)  
1.5 (4)  
1.6 (1)  
1.7 (4)  
1.8 (1)  
1.9 (3)  
1.10 (2)

1.11 නොවෙනස්ව

1.12 ආර්ථික

1.13 අසත්‍ය

1.14 සත්‍ය

1.15 ඉල්ලුම තීරණය කරන සාධක

- 1 සලකා බලන භාණ්ඩයේ මිල
- 2 සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන්
- 3 පාරිභෝගික ආදායම
- 4 පාරිභෝගික රුචිය සහ කැමැත්ත
- 5 අනාගත මිල පිළිබඳ අපේක්ෂාවන්
- 6 ගැනුම්කරුවන් සංඛ්‍යාව සහ එහි සංයුතිය



**1.16 මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම (සෘණ) සම්බන්ධතාවයට සඳහා හේතු**

- 1 ආදේශන ප්‍රතිවිපාකය
- 2 ආදායම් ප්‍රතිවිපාකය

**1.17 සැපයුමේ මිල නම්‍යතාවය තීරණය කරන සාධක**

- 1 නිෂ්පාදන සාධක සංවලන හැකියාව
- 2 භාණ්ඩයේ ස්වභාවය
- 3 තොග පවත්වා ගෙන යාමේ හැකියාව
- 4 මිල වෙනස් වීම හේතුවෙන් සැපයුම් වෙනස් කිරීමට ගතවන කාලය
- 5 නිෂ්පාදන පිරිවැය
- 6 ගබඩා පහසුකම් තිබීම/ පවත්නා තොග මට්ටම

**1.18 පරිමාණානුකූල ඵලයන්හි (Returns to Scale) අදියර**

- 1 වැඩිවන පරිමාණානුකූල ඵල
- 2 අඩුවන/ හිතවන පරිමාණානුකූල ඵල
- 3 ස්ථාවර පරිමාණානුකූල ඵල

**1.19 ගිණුම්කරණ ලාභය සහ ආර්ථික ලාභය අතර වෙනස**

මුළු අයභාරය සහ ගිණුම්කරණ පිරිවැය අතර වෙනස ගිණුම්කරණ ලාභය ලෙස හඳුන්වන අතර මුළු අයභාරය සහ ආර්ථික පිරිවැය අතර වෙනස ආර්ථික ලාභයයි. ගිණුම්කරණ ලාභය ගණනය කිරීමේදී ව්‍යංග පිරිවැය අඩු නොකරන අතර ආර්ථික ලාභය ගණනය කිරීමේදී එය ඉවත් කරනු ලබයි. ගිණුම්කරණ ලාභයේදී සෘජු පිරිවැය පමණක් සැලකිල්ලට ගන්නා අතර ආර්ථික ලාභය ගණනය කිරීමේදී සෘජු හා වක්‍ර පිරිවැය යන වර්ග දෙකම සැලකිල්ලට ගනු ලබයි.

ගිණුම්කරණ ලාභය = මුළු අයභාරය - මූල්‍ය පිරිවැය  
 ආර්ථික ලාභය = මුළු අයභාරය - (මූල්‍ය පිරිවැය + ව්‍යංග පිරිවැය)

**1.20 කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය**

ස්ථාවර සාධක සහ විචල්‍ය සාධක භාවිත කරමින් භාණ්ඩ හා සේවා නිපදවීම නිෂ්පාදන ක්‍රියාවලිය ලෙස හැඳින්වේ. ඇතැම් ස්ථාවර සාධක වෙනස්වීමට භාජනය කළ නොහැකි කාලය කෙටි කාලය ලෙස හැඳින්වේ. කෙටි කාලීන නිෂ්පාදනය හා නිෂ්පාදන පිරිවැයෙහි හැසිරීම හිතවන ආන්තික ඵලදායීතා න්‍යාය මගින් තීරණය වේ. එසේම මෙම ක්‍රියාවලිය තුළ විචල්‍ය පිරිවැය හා ස්ථාවර පිරිවැය යන පිරිවැය වර්ග දෙකම දක්නට ලැබේ.

(එක් කොටසකට ලකුණු 02 , මුළු ලකුණු 40 යි)

**A කොටසෙහි අවසානය**

**දෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:**

**පරිච්ඡේදය 01 - ව්‍යාපාර පරිසරයට අදාළ ආර්ථික සංකල්ප හා ආර්ථික පද්ධති**

(a) මිශ්‍ර ආර්ථිකයක පහත ලක්ෂණ හඳුනාගත හැකිය.

1. **දේපල අයිතිය :** මිශ්‍ර ආර්ථිකයකට පොදු සහ පෞද්ගලික දේපල හිමිකම දක්නට ලැබේ. සමහර සම්පත් රජය සතු වන අතර ඇතැම් සම්පත් පෞද්ගලික අංශය විසින් පාලනය කරනු ලැබේ.
2. **ආර්ථික ප්‍රශ්න විසඳීමේ යාන්ත්‍රණය :** මිල යාන්ත්‍රණය සහ සැලසුම් යාන්ත්‍රණය යන දෙකම මූලික ආර්ථික ගැටලු විසඳීම සඳහා සම්පත් බෙදා හැරීමට සහ සමාජය තුළ භාණ්ඩ හා සේවා බෙදා හැරීමට යොදා ගනී.
3. **සානුබල පද්ධතිය :** පුද්ගලික අංශය විසින් නිෂ්පාදනය සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් තීරණය කරනු ලබන්නේ ලාභය පදනම් කරගෙන වන අතර, රජය විසින් මහජනතාවට සමාජ සුබසාධනය උපරිම කිරීම සඳහා ආර්ථික ක්‍රියාකාරකම් සිදු කරයි.
4. **රැකියා අවස්ථා උත්පාදනය කිරීම :** රැකියා අවස්ථා නිර්මාණය කිරීමේදී පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශ ද දායක වේ.

(ලකුණු 03)

(b) වෙළෙඳපොළ ආර්ථිකයක මූලික ආර්ථික ගැටලු පෞද්ගලික දේපල හිමියන් විසින් විසඳනු ලබන්නේ පෞද්ගලික ප්‍රතිලාභ උපරිම කිරීම සඳහා මිල යාන්ත්‍රණය භාවිත කිරීමෙනි.

1 **කුමක් කොපමණ ප්‍රමාණයකින් නිපදවිය යුතුද? (සම්පත් බෙදා වෙන් කිරීමේ ගැටලුව)**

කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද යන්නෙන් අදහස් කරන්නේ ආර්ථිකය විසින් කුමන වර්ගයකට අයත් භාණ්ඩ කොපමණ ප්‍රමාණයකින් නිපදවනවාද යන්නයි. එය හිඟ සහ විකල්ප ප්‍රයෝජන සහිත සම්පත් විවිධ ආර්ථික කටයුතු සඳහා වෙන්කිරීම පිළිබඳ ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නය සෑම සමාජයකටම පොදු ප්‍රශ්නයකි.

මිල ක්‍රමය මගින් භාණ්ඩ ඉල්ලුම මත තීරණය වන මිල පදනම් කරගෙන මෙම ප්‍රශ්නය විසඳනු ලබයි. එහිදී පෞද්ගලික නිෂ්පාදකයන් විසින් මිල වැඩි භාණ්ඩ වැඩි ප්‍රමාණයක්ද මිල අඩු භාණ්ඩ අඩු ප්‍රමාණයක්ද වශයෙන් නිපදවනු ලබයි. මේ අනුව වෙළෙඳපොළ ආර්ථිකයක් තුළ වැඩි ලාභයක් ලැබෙන භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා සම්පත් යොමු කරනු ලබයි.

2 **කෙසේ නිපදවනවාද ?**

කෙසේ නිපදවනවාද යන්නෙන් අදහස් වන්නේ කුමන නිෂ්පාදන සාධක සංයෝගයක් යටතේ කුමන තාක්ෂණය භාවිත කොට භාණ්ඩ හා සේවා නිපදවනවාද යන්නයි. භාණ්ඩ හා සේවා විවිධ සාධක

සංයෝග යටතේ විවිධ නිෂ්පාදන ක්‍රමවලට අනුව නිපදවන බැවින් මෙම ප්‍රශ්නය පැන නැගී ඇත. මෙම ප්‍රශ්නය සෑම සමාජයකටම පොදු ප්‍රශ්නයකි.

මිල ක්‍රමය මගින් සාධක මිල භාවිත කරගෙන මෙම ප්‍රශ්නය විසඳනු ලබයි. අඩු පිරිවැය සහිත තාක්ෂණය ලාභය උපරිම කරන බැවින් එම තාක්ෂණය තෝරා ගනු ලබයි. පෞද්ගලික නිෂ්පාදකයන් විසින් පිරිවැය අවම කොට ලාභය උපරිම කර ගැනීම සඳහා අඩු සාධක පිරිවැයක් සහිත තාක්ෂණය තෝරා ගනු ලබයි.

**3 කා සඳහා නිපදවන්නේ ද ?**

කා සඳහා නිපදවන්නේ ද යන්නෙන් අදහස් කරන්නේ රටක ජාතික ආදායම නිෂ්පාදන සාධක හිමියන් අතර බෙදාහරින්නේ කෙසේද යන ප්‍රශ්නයයි. සෑම සමාජයකටම නිෂ්පාදනය කිරීමට සම්පත් ප්‍රමාණවත් නොවන බැවින් මෙම ගැටලුව සෑම සමාජයකටම පොදුය.

මිල යාන්ත්‍රණය මගින් භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම මත පදනම්ව මෙම ගැටලුව විසඳනු ලැබේ. රටක භාණ්ඩ හා සේවා සඳහා පවතින ඉල්ලුම කුටුම්භ ආදායම මත තීරණය වේ. පෞද්ගලික නිෂ්පාදකයන් විසින් ලාභ උපරිම කර ගැනීම සඳහා ඉහළ ආදායම් ලබන අය වෙත භාණ්ඩ හා සේවා නිපදවනු ලබයි.

(ලකුණු 04)

**(c) මිනිස් අවශ්‍යතාවන් සහ වුවමනාවන්**

මිනිස් ජීවිතය පවත්වාගෙන යාම සඳහා මිනිසා විසින් සපුරාලිය යුතු කායික හා මානසික තත්ත්වයන් මිනිස් අවශ්‍යතා ලෙස හැඳින්වේ. නමුත් මිනිස් වුවමනා යනු මිනිස් අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා භාවිත කරන විවිධ උපක්‍රමයන්ය.

උදාහරණ

අවශ්‍යතා	වුවමනා
ආහාර	පාන්, බත්, එළවලු, ඉඳි ආප්ප ආදිය
ඇඳුම්	ටී ෂර්ට්, කමිස, කලිසම් ආදිය

ඉහත වෙනස්කම්වලට අමතරව පහත දැක්වෙන වෙනස්කම්ද හඳුනා ගත හැකිය.

- මිනිස් අවශ්‍යතා පොදු වේ - අවශ්‍යතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නොවේ. නමුත් වුවමනාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
- මිනිස් අවශ්‍යතා සීමිත වන අතර මිනිස් වුවමනාවන් අසීමිත වේ.
- මිනිස් අවශ්‍යතාවන් වෙනස්කළ නොහැකි අතර මිනිස් වුවමනාවන් බාහිර සාධක මත වෙනස් වේ.

(ලකුණු 03)  
(මුළු ලකුණු 10 යි)

තුන්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 02 - ඉල්ලුම, සැපයුම, හා සමතුලිතය හා රජය මැදිහත් වන ආකාරය

(a) (i)

$$\begin{aligned}
 Q_d &= 16,600 - 3p \\
 Q_s &= -6,000 + 2p \\
 \text{සමතුලිතයේදී } Q_d &= Q_s \\
 \\ 
 16,600 - 3p &= -6,000 + 2p \\
 22,600 &= 5p \\
 22,600/5 &= p \\
 4,520 &= P
 \end{aligned}$$

සමතුලිත මිල රු 4,520

(ii)

P=4,520 Qd සමීකරණයට ආදේශ කිරීමෙන්,

$$\begin{aligned}
 Q_d &= 16,600 - 3p \\
 Q_d &= 16,600 - (3 \times 4,520) \\
 Q_d &= 16,600 - 13,560 \\
 Q_d &= 3,040 \text{ ඒකක}
 \end{aligned}$$


සමතුලිත ප්‍රමාණය ඒකක 3,040 කි

(ලකුණු 04)

(b) උපරිම මිල පාලන ප්‍රතිපත්තිය

පාරිභෝගික ප්‍රතිලාභ උපරිම කිරීමේ අරමුණින් රජය වෙළෙඳපොළට මැදිහත් වී වෙළෙඳපොළේ සමතුලිත මිලට වඩා අඩු මිලක් වෙළෙඳපොළ මිල වශයෙන් නිතියෙන් නියම කිරීමේ ප්‍රතිපත්තිය උපරිම මිල පාලන ප්‍රතිපත්තියයි.

උපරිම මිලට වඩා ඉහළ ඕනෑම මිලක් නිති විරෝධී මිලක් වන අතර එය කළු කඩ මිල ලෙස හැඳින්වේ.



රජය උපරිම මිල පාලනයක් සිදු කරනු ලබන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහාය. උපරිම මිල P2 වන අවස්ථාවේදී පාරිභෝගිකයා Q2 ප්‍රමාණයක් නිපදවනු ලබයි. එය වෙළෙඳපොළේ සැපයුමේ පවතින හිඟයකි.

**උපරිම මිල පාලන ප්‍රතිපත්තියක ආර්ථික ප්‍රතිඵලය**

- 1 ඉල්ලුම් ප්‍රමාණය ඉහළ ගොස් සැපයුම් ප්‍රමාණය අඩු වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ අධි ඉල්ලුමක් බිහිවේ.
- 2 අධි ඉල්ලුම ඉවත් නොවුනහොත් වෙළෙඳපොළ මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් අපහසුතාවයට පත් වේ.
- 3 කළු කඩ සහා කළු කඩ මිල යටතේ හාණ්ඩ අලෙවිය සිදු වීම.
- 4 පාරිභෝගික අතිරික්තය පහත වැටීම හා පාරිභෝගික සුභසාධනය පහත වැටීම.
- 5 රජය පහත දැක්වෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් අධි ඉල්ලුම ඉවත් කරනු ලබයි.
  - o සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
  - o සහනදායී යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම.
  - o අධි ඉල්ලුම ආනයනය කිරීම.
  - o නිෂ්පාදකයන්ට සැපයුම වැඩි කිරීමට දිරිගැන්වීම.
- 6 මිල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා රජයේ වියදම් ඉහළ යාම.
- 7 නිෂ්පාදකයින්ට ඉහළ මිලක් යටතේ හාණ්ඩ අලෙවි කිරීමේ හැකියාවක් පැවතීම.

(ලකුණු 06)  
(මුළු ලකුණු 10 යි)

**හතරවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:**

**පරිච්ඡේදය 03 - නිෂ්පාදන ක්‍රියාවලියේ හැසිරීම හා විවිධ වෙළෙඳපොළ ව්‍යුහයන්**

**(a) පූර්ණ තරඟකාරී වෙළෙඳපොළක ලක්ෂණ**

- 1 වෙළෙඳපොළේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සංඛ්‍යාව විශාල වීම.
- 2 සමජාතීය හාණ්ඩ හා සේවා සැපයීම සහ නිෂ්පාදනය කිරීම.
- 3 ආබාධ පිවිසුම හා ආබාධ පිටවීම.
- 4 ආබාධ පිවිසුම හා ආබාධ පිටවීම හේතුවෙන් වෙළෙඳපොළේ සිටින ආයතන දිගු කාලීනව ප්‍රාමාණික ලාභයක් පමණක් ලැබීම (දිගු කාලීන ආර්ථික ලාභය ශුන්‍ය වේ).
- 5 තරඟකාරී සමාගමක ආන්තික ආදායම සාමාන්‍ය ආදායමට (MR=AR) සමාන වේ.
- 6 පරිපූර්ණ තරඟකාරී ආයතන මිල ගනුවෙකු වීම.
- 7 ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට වෙළෙඳපොළ පිළිබඳ තොරතුරු පූර්ණ වශයෙන් හා පිරිවැයකින් තොරව ලැබීම.
- 8 නිෂ්පාදන සාධක සංවලතාවයට බාධා නොමැති වීම.

(ලකුණු 04)

**(b) ශ්‍රී ලංකාව වැනි රටක උද්ධමනය වැඩිවීමේ ආර්ථික ප්‍රතිච්ඡාද**

**1 භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම**

උද්ධමනය හේතුවෙන් රටේ භාණ්ඩ හා සේවා ඉහළ යයි. එය අඩු ආදායම්ලාභී පවුල්වලට බෙහෙවින් බලපාන අතර එය මුර්ත ආදායම පහත වැටීමට හේතු වේ. මිනිසුන්ගේ සැබෑ ආදායම සහ මිලදී ගැනීමේ හැකියාව (ස්ථාවර ආදායම් ලබන්නන් සහ අඩු ආදායම්ලාභීන්) පහත වැටීම හා ජීවන තත්ත්වය පහත වැටේ.

**2 ආර්ථික වර්ධනය පහත වැටීම**

ආර්ථික වර්ධනය යනු මුර්ත දළ දේශීය නිෂ්පාදනය මත අඛණ්ඩ වර්ධනයකි. උද්ධමනය හේතුවෙන් දළ දේශීය නිෂ්පාදනය අඩුවිය හැකි අතර රට තුළ නිෂ්පාදනය අධෛර්යමත් වී ආර්ථිකයට ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට නොහැකි වනු ඇත. මෙය ආර්ථික වර්ධනය අඩුවීමට බලපානු ඇත.

**3 ගෙවුම් ශේෂය කෙරෙහි අහිතකර බලපෑම**

රට තුළ භාණ්ඩ හා සේවාවල මිල අධික ලෙස ඉහළ ගියහොත්, මිනිසුන් සහ ව්‍යාපාරිකයින් පිරිවරින් වැඩි භාණ්ඩ ආනයනය කිරීමට පටන් ගත හැකිය. මන්ද ඒවා ලාභදායී බැවිනි. මේ හේතුවෙන් එය ගෙවුම් ශේෂයට අහිතකර ලෙස බලපානු ඇත.

**4 ණය ගැනීම් වැඩිවීම**

ඉහළ උද්ධමනය ව්‍යාපාර සහ මිනිසුන් සඳහා ඉහළ ණය ගැනීම් පිරිවැයට හේතු විය හැක. එය ණය ගැනීම් වැඩි කිරීමට හේතු වේ.

**5 වැටුප් හා වේතන වැඩිවීම**

ඉහළ උද්ධමනය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට හේතු විය හැකි අතර එය මුර්ත ආදායම අඩු කිරීමට හේතු වේ. මෙය ඒකක ශ්‍රම පිරිවැය ඉහළ යාමට සහ ලාභය අඩුවීමට හේතු විය හැක. කම්කරුවන් සහ වෘත්තීය සමිති තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටිනු ඇත. මෙය රැකියා ස්ථානවල ගැටලු ඇති කරයි.

**6 ව්‍යාපාර තරඟකාරීත්වය අඩු වීම**

අනෙකුත් රටවලට වඩා මෙරට උද්ධමන අනුපාතය ඉතා ඉහළ මට්ටමක පවතී නම්, එය අපනයන භාණ්ඩ සඳහා ලෝක වෙළඳපොළේ තරඟකාරී මිල කෙරෙහි බලපායි. ලෝක වෙළඳපොළේ භාණ්ඩ හා සේවාවල මිල ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවාවලට වඩා අඩුය.



**7 ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ ජීවන මට්ටම පහත වැටීම**

උද්ධමනය හේතුවෙන් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම සහ ජනතාවගේ මුර්ත ආදායම අඩුවීම සිදු වේ. අවසානයේදී මේ හේතුවෙන් මිනිසුන්ගේ ජීවන තත්ත්වය පහත වැටේ.

**8 විදැකියා අනුපාතය ඉහළ යාම**

රටේ නිෂ්පාදනය අඩු වූ විට රැකියා අඩුවීමක් සිදුවන අතර ඒ නිසා ආර්ථිකයේ විදැකියා අනුපාතය ඉහළ යනු ඇත.

**9 ආයතනවල නිෂ්පාදන පිරිවැය ඉහළ යාම**

අමුද්‍රව්‍යවල මිල සහ අනෙකුත් වියදම් වැඩි වන විට නිෂ්පාදන පිරිවැය වැඩි වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලාභදායකත්වය අඩු වේ.

**10 ආයෝජන/ඉතුරුම් අඩුවීම**

භාණ්ඩ හා සේවා සඳහා මිනිසුන්ට වැඩිපුර වියදම් කිරීමට සිදුවේ. එම නිසා, ඔවුන් තම ඉතිරි කිරීම් සහ ආයෝජනය අඩු කරයි. රටක සංවර්ධනය සඳහා ආයෝජනය ප්‍රධාන සාධකයකි.

(ලකුණු 06)  
(මුළු ලකුණු 10 යි)

**පස්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:**

**පරිච්ඡේදය 06 - අන්තර්ජාතික වෙළෙඳාම සහ විදේශ විනිමය වෙළෙඳපොළ**

**(a)**

- 1 සලාක හෙවත් කෝටා නියම කිරීම: එය රටකට අවසර දී ඇති ආනයන ප්‍රමාණයට භෞතික සීමාවක් ලබා දෙයි.
- 2 විදේශ විනිමය පාලනය.
- 3 දේශීය නිෂ්පාදකයින්ට සහනාධාර ලබා දීම.
- 4 පරිපාලන සහ තාක්ෂණික ප්‍රමිතීන් නියම කිරීම.
- 5 වෙළෙඳ සම්බාධක පැනවීම.
- 6 ස්වේච්ඡාවෙන් අපනයන සීමා පනවා ගැනීම.

(ලකුණු 02)

**(b)**

**(i)**

සහල් නිෂ්පාදනයේ නිරපේක්ෂ වාසිය X රට සතු වේ.

තිරිඟු නිෂ්පාදනයේ නිරපේක්ෂ වාසිය Y රට සතු වේ.

(ලකුණු 02)

(ii)

	ආවස්ථික පිරිවැය - සහල්	ආවස්ථික පිරිවැය - තිරිඟු
X	$\frac{2}{8} = 0.25 \quad (1R=0.25W)$	$\frac{8}{2} = 4 \quad (1W=4R)$
Y	$\frac{4}{4} = 1 \quad (1R=1W)$	$\frac{4}{4} = 1 \quad (1W=1R)$

සහල් නිෂ්පාදනයේ දී සාපේක්ෂ වාසිය X රට සතු වන අතර, තිරිඟු නිෂ්පාදනයේ සාපේක්ෂ වාසිය Y රට සතු වේ. මෙලෙස වාසියක් ඇත්තේ රටවල් දෙකම අනෙක් නිෂ්පාදනවලට සාපේක්ෂව අඩුම ආවස්ථික පිරිවැයට එක් නිෂ්පාදනයක් නිෂ්පාදනය කරන බැවිනි.

(ලකුණු 04)

(c) ගෙවුම් ශේෂ ලේඛණයේ ඇතුළත් ජංගම ගිණුමෙහි අඩංගු සංරචක

1. වෙළෙඳ ගිණුම (භාණ්ඩ අපනයනය, භාණ්ඩ ආනයනය)
2. සේවා ගිණුම (සේවා අපනයනය, සේවා ආනයනය)
3. ප්‍රාථමික ආදායම් ගිණුම
4. ද්විතියික ආදායම් ගිණුම



(ලකුණු 02)

(මුළු ලකුණු 10 යි)

**B කොටසෙහි අවසානය**

**හයවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:**

**පරිච්ඡේදය 04 - ජාතික ගිණුම්කරණය හා රජයේ කාර්යභාරය**

**(A)**

**(a)**

රජයේ සේවාවන් වැනි වත්මන් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා රජය දරන වියදම් පුනරාවර්තන වියදම් ලෙස හැඳින්වේ. පුනරාවර්තන වියදම් පහත සඳහන් සංරචක ඇතුළත් වේ,

- භාණ්ඩ හා සේවා සඳහා කෙරෙන වර්තන වියදම්
- පොළී ගෙවීම්
- වර්තන සංක්‍රාම සහ සහනාධාර

ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීමට උපකාරී වන දරනු ලබන වියදමේ ප්‍රතිලාභ වියදම් දරනු ලබන කාලයෙන් ඔබ්බට පැතිර යන වියදම් ප්‍රාග්ධන වියදම් ලෙස හැඳින්වේ. ප්‍රාග්ධන වියදම් වර්ග දෙකක් තිබේ,

- මූර්ත වත්කම් අත්පත් කර ගැනීම
- ප්‍රාග්ධන පැවරුම්

(ලකුණු 03)

**(b)** වක්‍ර බදු යනු බදු බර වෙනත් පාර්ශ්වයකට පැවරිය හැකි බද්දයි. මෙම බදු සාමාන්‍යයෙන් වියදම් මත පනවනු ලබන අතර පාරිභෝගිකයන් විසින් ගෙවනු ලැබේ.

උදාහරණය: එකතු කළ අගය මත බද්ද,

ආනයන බදු

(ලකුණු 02)

**(B) (a)**

රු. මිලියන

<b>(i)</b>	<b>මූලික මිල මත දළ එකතු කළ අගය (GVA)</b>	
	සේවක ආදායම	7,500
	දළ මෙහෙයුම් අතිරික්තය	13,600
	මිශ්‍ර ආදායම	1,200
	නිෂ්පාදන සහනාධාර අඩු කළ පසු වෙනත් බදු	<u>150</u>
	<b>මූලික මිල මත දළ එකතු කළ අගය</b>	<b><u>22,450</u></b>

(ලකුණු 05)

<b>(ii) වෙළෙඳපොළ මිලට දළ දේශීය නිෂ්පාදිතය (GDP)</b>	
මූලික මිල මත දළ එකතු කළ අගය (GVA)	22,450
නිෂ්පාදන සහා ආනයන මත ශුද්ධ බදු	<u>2,000</u>
<b>වෙළෙඳපොළ මිලට දළ දේශීය නිෂ්පාදිතය (GDP)</b>	<b><u>24,450</u></b>

(ලකුණු 02)

<b>(iii) දළ ජාතික ආදායම (GNI)</b>	
වෙළෙඳපොළ මිලට දළ දේශීය නිෂ්පාදිතය (GDP)	24,450
ශුද්ධ විදේශ ප්‍රාථමික සංක්‍රාම	<u>(1,400)</u>
<b>දළ ජාතික ආදායම (GNI)</b>	<b><u>23,050</u></b>

(ලකුණු 02)

**(b) ජාතික ගිණුම් සකස් කිරීමේ වැදගත්කම**

1. ආර්ථික කාර්යසාධනය ඇගයිය හැකි වීම.
2. ජාත්‍යන්තර සැසඳීම් සඳහා උපකාරී වීම.
3. ආර්ථික වර්ධනය මැනිය හැකි වීම.
4. රටේ ආර්ථිකයේ ව්‍යුහමය ලක්ෂණ අවබෝධ කළ හැකි වීම.
5. ඒක පුද්ගල ජාතික නිෂ්පාදිතය ඇස්තමේන්තු කළ හැකි වීම.
6. සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පුරෝකථනය කිරීම.
7. සම්පත් සංයුතිය හා උපයෝජනය අනාවරණය වීම.
8. ආර්ථික කාරක අතර ශ්‍රිතාත්මක සම්බන්ධතා හඳුනා ගැනීම.

(ලකුණු 04)

**(c)**

සාර්ව ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය වියදම්, රජයේ බදු සහ රාජ්‍ය ණය ගැනීම් සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ සිදු කරන වෙනස්කම් ගිස්කල් ප්‍රතිපත්තිය ලෙස හැඳින්වේ. ගිස්කල් ප්‍රතිපත්තිය සංකෝචනාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හෝ මධ්‍යස්ථ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වැනි ප්‍රධාන ස්වරූප තුනක් යටතේ දැක්විය හැක. ගිස්කල් ප්‍රතිපත්තියේ ප්‍රධාන විචල්‍යයන් වන්නේ රජයේ වියදම් සහ රජයේ ආදායමයි.

(ලකුණු 02)

(මුළු ලකුණු 20 යි)

**C කොටසෙහි අවසානය**

**Notice:**

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to questions set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, design especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well and stay relevant in the art of answering questions at examination level.



---

© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)